

## කහංශිලියාගම ග්‍රාමයේ පාරම්පරික කුඩාල් කර්මාන්තය මගින් හෙළිවන සාම්ප්‍රදායික මඟද් භාණ්ඩ ශිල්ප ක්‍රම පිළිබඳ අධ්‍යයනයක්

රී.එම්.චී.චී. එදිරිසුරිය

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට් විශ්වවිද්‍යාලය.

[dhanushkaedirisooriya9@gmail.com](mailto:dhanushkaedirisooriya9@gmail.com)

**මූල්‍ය පද - මඟද් භාණ්ඩ, සාම්ප්‍රදායික, ශිල්ප ක්‍රම, කුඩාල්**

### හැඳින්වීම

අප කාලය හා අවකාශය තොසලකා හරිමින් මැටි බුදුන් නිරික්ෂණය කරන්නේ නම් එහි ඇති අඛණ්ඩ ඇෂානිත්වය අවබෝධ කරගත හැක. එවැනි දිරිස ඇෂානිත්වයකට උරුමකම් ඇති අපේ මැටි බුදුන්වල අතිත නිද්‍රාප්‍රකාශ සිය ගණනක් ගෙවී ගිය සියවස් එක හමාරක පමණ කාලය තිස්සේ මෙටර සිදුකරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබේ. පුරාණ කර්මාන්තයන්ගෙන් කුඩාල් කර්මාන්තයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. පුලුව සපයාගත හැකි අමුදුව්‍යක් නිසාත්, සාදා ගැනීමේ පහසුව නිසාත්, අවශ්‍යතාවේ ප්‍රමුඛතාව තිසාත් සැම පුරාණ සමාජයකම පාහේ මැටි අමුදුව්‍යයක් ලෙස භාවිතයට ගෙන තිබේ. ගල් පුළුගයේ අවසාන භාගයේ සිටම මිනිසා ආහාර රස්කර තබාගැනීම, ආහාර පිසීම, හා ආහාර අනුළුව කිරීම යන පුධාන කාර්යයන් රසක් සඳහා වළං නිෂ්පාදනය කරන්නට වූහ. මෙමලස පැවති මැටි කර්මාන්තය වර්තමානයේ ව්‍යාප්ත වී ඇති අන්දම හා කෙතෙක් දුරට දියුණු වී ඇති ද යන්න පිළිබඳව විම්සා බැලීම වැළැගත්. ඒ අනුව ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, කැගල්ල දිස්කික්කයේ, රූක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහංශිලියාගම ග්‍රාමයෙහි මැටි කර්මාන්තය පිළිබඳව සිදු කළ අධ්‍යයනය මගින් කෙරෙන අනාවරණයකි. කහංශිලියාගම කුඩාල් ගම්මානය ඇසුරින් මඟද් භාණ්ඩ නිර්මාණය පිළිබඳව හැදැරීමේ ද අමුදුව්‍ය පිළියෙළ කරගැනීමේ සිට බුදුන නිර්මාණය කිරීම දක්වා වූ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ.

### ක්‍රමවේදය

මෙම පර්යේෂණය සඳහා යොදාගත් පුධානම අධ්‍යයන ක්‍රමවේදය වන්නේ ක්ෂේත්‍ර ගවෙශණයයි. එහිදී ගම්මාසින් සමග සම්බුද්ධ සාකච්ඡා සිදු කොට තොරතුරු ලබා ගැනීම සිදු කරන ලදී. තවද මූලාශ්‍රගත තොරතුරු අධ්‍යයනය කිරීමද සිදු කරන ලදී.

### ප්‍රතිඵල හා සාකච්ඡාව

කහංශිලියාගම ග්‍රාමය ඉපැරණී අකිතයකට නැකම් කියන අතර අදවත් සාම්ප්‍රදායික මැටි කර්මාන්තයේ නියුලෙන්නන් දැකිය හැක. කුඩාල් ප්‍රජාවගේ ඉපැරණී ගම්මානයක් වන මෙහිදී මඟද් භාණ්ඩ ශිල්පීය විධි ක්‍රම 03ක් යටතේ හඳුනාගත හැක. එනම් අමුදුව්‍ය පිළියෙළ කිරීම, වළං හැඩා ගැනීම්, වළං පිළිස්සීම යනුවෙති. මඟද් භාණ්ඩ නිර්මාණය කිරීම සඳහා අමුදුව්‍ය ලෙස පස් හා වතුර භාවිතා කර මූළුණයක් නිර්මාණය කර ගැනීමෙන් අනතුරුව මැටිව පදම් කර එක් තැන් කිරීම සිදු කරනු ලබයි. දින කිහිපයක් ගත්වීමෙන් මැටි පදම් වී සියලු මැටි එක සමාන වේ. පසුව මැටිවෙහි ගල් කැට ඉවත් කෙරෙයි. මෙම අවස්ථාවේ ද මැටිව තවදුරටත් සකස් වීම සඳහා භාණ්ඩ ඉරිතැලීමෙන් වැළකීමට සිහින් වැළි මූසු කරයි. භාණ්ඩ නිමවීමට සකපෙරුව එක් කරනු ලබන අතර එය දෙවන ශිල්පීය විධි ක්‍රමයයි. මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ද මැටිවල භොතික හා රසායනික සංපුර්ණ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන්නකි. තද බව වර්ණ කැට සහිත බව ආදි ලක්ෂණ අනුව මෙන්ම එහි අන්තර්ගත බණිජ කොටස් අනුව ද මැටි වර්ග කෙරේ. ගම්බද කර්මාන්තකරුවේ පළපුරුද්දෙන් ම

ලබාගත් දැනුම අනුව මැටි වර්ග තෝරා ගනී. කහසිලියාගම ජනයා තම නිෂ්පාදන සඳහා අතිතයේ සිට මැටි ලබනෙන ඇත්තේ යාබද ප්‍රදේශයන්ගෙනි. මැටි බදුන් නිරමාණයේ දී භාවිත ප්‍රධාන උපකරණය සකපෝරුවයි. මොවුන් "පෝරුව" ලෙස හඳුන්වන මෙහි රෝදයේ සාමාන්‍ය විෂ්කම්භය අගල් 1 1/2 ක්. තමුන් මෙම නිවෙස්වල භාවිත සකපෝරුව විවිධ විෂ්කම්භයන්ගෙන් යුත්තය. භාජන කිහිපයක් නිරමාණය කිරීමට ප්‍රථමව ගෙන ආ මැටි අවශ්‍ය තරම් පදම් කිරීමෙන් අනතුරුව මැටි ගෙන සකපෝරුව මත තබා අවශ්‍ය විවිධ හැඩයෙන් යුත් භාණ්ඩ නිරමාණය කරනු ලබයි. ඉදිකිරීමේ දී දිය බදුනක්, කම්බි කැබල්ලක්, හත්තක්, නිමහන් කුවුවක්, පෙරහංකඩයක් යනාදිය අවශ්‍ය වේ. ඉදිකිරීමේ දී නිතර අත් දෙවිය යුතු නිසා දිය බදුන එග තබා ගැනෙයි. අත් දෙමීම මගින් ඉදිකිරීමේ දී මැටි කැබලි අත් අල්ලා නොගන්නා අතර කැඩී විදී ද නොයයි. බොහෝ නිවෙස්වල මැටි බදුන් නිරමාණයේ දී පෝරුව කරකුවීමට භා භාණ්ඩ ඉදිකිරීමට දෙදෙනෙකු අවශ්‍යය. තමුන් ඇතැම් පුද්ගලයෙන් තනිවම මෙම කාර්යයෙහි තිරත වේ. එහි දී වමතින් පෝරුව කරකුවමින් දකුණු අතින් ඉදිකරනු ලබයි. සකපෝරුව කරකුවනු ලබන්නේ ඔරලෝසු කටු ගමන් කරන අතට නොව ප්‍රතිච්චිරුදී දිගාවටයි. සකපෝරුව මත තැබූ මැටි අර්ධ ගෝලයක් ලෙස සකස්කර ගැනීමෙන් පසු සිලින්බරාකාරව කුමයෙන් දැනෙන් ඉහළට ගැනීමෙන් අනතුරුව දැනින් මෙහෙයුම් මත අවශ්‍ය හැඩයෙන් භා ප්‍රමාණයෙන් යුත්ත වූ වළං නිපදවීම සිදුකරනු ලැබේ. ඉදිකිරීමේ දී පැනලි නොගැනීමු ඇතැම් භාණ්ඩ හැර කළස්, පෝච්චි, මුට්ටි වැනි විවිධ හැඩයෙන් භා විශාලත්වයෙන් යුත් භාණ්ඩ ඉදිකරන්නේ සිලින්බරය අතිමත පරිදි හැඩගැසීමෙනි. සිලින්බරයේ ඇතුළතින් එක් අතක් ද පිටතින් අතින් අත ද එකිනෙකට ගැලපෙන පරිදි තබා ඇතුළතින් පිටත තද කිරීමෙන් පිටත නෙරුන භාණ්ඩ ද පිටතින් ඇතුළට තද කිරීමෙන් ඇතුළට නෙරුන භාණ්ඩ ද ඉදි කරනු ලැබේ. කට කුඩා භාණ්ඩ ඉදිකිරීමේ දී කට තැනීම අවසානයේ දී සිදු කරයි. තෙවන සිල්පීය විධ කුමය වළං සිලිස්සීමයි. තිමාකරගත් මැටි නිරමාණ වට්ටිට තනන ලද මැටිවෙන් හෝ ගබාලින් තැනු පෝරුවක දමා පිළිස්සීම සිදු කරයි. මෙම කහසිලියාගම ජනයා පෝරුව සකස් කිරීමේ දී දර දැමීමට කටුව් තුනක් සකස් කරගනී. පොලව සමතලා කොට ගබාලින් දික් ආකාරයට බැඳී තුනක් බැඳී පසුව එම බැමීම දිගේ තනි ගබාලින් අඩි 3-4 උසට ගබාල් තැංවීම සිදු කරයි. මෙම මගින් පෝරුව යම් තරමකට රත් වූ පසු හොඳින් දර දමා රත් පැහැ වන තරු ප්‍රවිචු ලැබේ.

මෙම ගම්මානයේ පුද්ගලයෝ බොහෝ විට දර භා පොල්ලෙලි ආදිය උපයෝගී කර ගනිමින් වළං පිළිස්සීම සිදුකරයි. මෙහි දී පැය හයක් පමණ පුළුස්සා අවසන් වූ පසු පෝරුව තිවෙන්තට භැර අප්පස් කඩා පිළිස්සුනු මැටි භාණ්ඩ පෝරුවෙන් ඉවත් කෙරේ. වර්තමානය වන විට මෙම පාරම්පරික කුම්ඩ් කරමාන්තය මෙම ගම්මානයේ පැවුල් සිමිත ප්‍රමාණයක පමණක් සිදු කරනු දැකිය හැක. පවතින අරුධු තන්ත්වයන් හමුවේ ඔවුන් මෙම කරමාන්තය නොනැඩී පවත්වා ගැනීමට සිදු කරනා මෙහෙය පැසසිය යුත්තකි.

#### අාලුක මූලාශ්‍ය

ප්‍රනාන්දු පි රෝහණ, (2010). **කුම්ඩ් ප්‍රජාව සහ මැටි කරමාන්තය**, සමයවර්ධන පොත්හල, පොද්ගලික සමාගම, කොළඹ 10.

සංස්කෘතික රෙපාර්තමේන්තුව, (1962). මධ්‍යමාන්ත්‍රීය සිංහල කළු, රජයේ මුදුන නීතිගත සංස්ථාව, කොළඹ 02.